

## 10 ගේණීය

## සිංහල සාහිත්‍ය සංග්‍රහය

ඇපට වැසිකිලියක්

### විවාර අංක 02

**සිද්ධි හා අවස්ථා නිර්ජ්‍යාතායේ දී කතුවරයා දැක් වූ දක්ෂතාවය ‘අපට වැසිකිලියක්’ කෙරීකතාව ඇසුරුන් විශ්‍රාත කරන්න.**

සිංහල සාහිත්‍යවලියෙහි සුවිශේෂ කෙරීකතාකරුවෙකු වන කේ.ජයතිලක මහතාගේ “නොනිම් සිත්තම හා තවත් කෙරීකතා” යන කෙරීකතා සංග්‍රහයෙහි වින “අපට වැසිකිලියක්” කෙරීකතාවේ අරමුණ වූයේ විදා ගැමී සමාජයේ මිනිසුන් තුළ වැසිකිලි හාවිතය පිළිබඳ තිබූ ආකල්ප හා ත්‍රියාවලිය නිර්ජ්‍යාතාය කිරීමයයි. “ලත්තම පුරුෂ දාන්ත්‍රී කේත්තායෙන්” රෘත්‍යා වූ මෙම කෙරීකතාවේ සිද්ධින් අවස්ථා සියලුම ම නිර්ඝ්‍යාතාය වහුයේ ප්‍රමාණයෙහේ අත්දැකීමක් ලෙසිනි. මෙම කෙරීකතාවේ අවස්ථා හා සිද්ධින් නිර්ඝ්‍යාතාය කිරීමට වර්ත මෙන් ම විම සිද්ධියට උච්ච හාඡා මාධ්‍යයක් ද කතුවරයා යොඳා ගෙන ඇති.

මහජන සෞඛ්‍ය පර්ක්ෂකවරයා කරකා වන ප්‍රමාණයේ නිවසට පැමිණා තොරතුරු වීමසන අවස්ථාව ගැමී ජන පිටිතයේ හාඡා ව්‍යවහාරයන්, වැසිකිලි සංකල්පය සහ බාහිර සමාජය පිළිබඳ ඔවුන්ගේ නො දැනුවත්කමන්, විඛි අවස්ථාවෙන් නිර්ඝ්‍යාතාය වේ.

“මේ ගෙදුර වැසිකිලියක් තියෙනව ද ?” තාත්තා යළින් උඩිම බලයි.

“මේ ගෙදුර කක්ෂාස්සියක් තියෙනව ද ?”

“නෑ.”

සෞඛ්‍ය පර්ක්ෂකවරයා මිදුලට පැමිණා “කවුද මේ ගෙදුර ගෙහමුලිකයා ?” යනුවෙන් ඇසු අවස්ථාවේ ප්‍රමාණයේ පියා වූ හේරත් වීමතියෙන් සුගතන්ගේ මුහුණ බලන්නට වූයේ “ ගෙහ මුලිකයා ” යන වචනය අවබෝධ කර ගැනීමට නො හැකි ව ය. සෞඛ්‍ය පර්ක්ෂකවරයා “මේ ගෙදුර වැසිකිලියක් තියෙනව ද ?” යනුවෙන් ඇසු අවස්ථාවේ දී නැවතත් හේරත් උඩිම බලන්නේ විම වචනය ද ගේරුමේ ගත නො හැකි ව ය. ඔහු විය ගේරුමේ ගත්තේ “කක්ෂාස්සියක් තියෙනවා දැ” යි ඇසු විට දී ය. “නාට්‍යමය සංවාදයක්” ලෙස ගොඩ නගා ඇති මෙම අවස්ථාව නාගරික සමාජයේ උගෙන් හාවිතා කරන විද්‍යාවෙන් ග්‍රාම්‍ය හාඡා ව්‍යවහාරයන් අතර පවතින පරස්පරතාවය ද කෙරීකතාකරුවා නිර්ඝ්‍යාතාය කරයි.“දේශී හැටියට බාසේ” යන සම්ප්‍රදායික යෙදුම අනුව ගැමී සමාජය වහරන හාඡා ගෙශ්‍රිය පිළිබඳ රජයේ නිලධාරීන් අවබෝධයෙන් යුතු ව කටයුතු කළ යුතු ආකාරය ද මෙම සිදුවීමෙන් කතුවරයා නෙළුදුරු කරයි.

මහජන සෞඛ්‍ය පර්ක්ෂකවරයා නික්ම තිය පසු සුගතන් හා හේරත් අතර කතා බහ කෙරෙනුයේ තිකේෂිය් හා මෙම නිලධාරයා අතර ඇති වූ සිද්ධියයි.

“කුණු ඉස්පැටිරර තිකේෂිස්කාරයගේ ගෙදුරීට ගිහින් ඇහැවිවූ ‘කක්ෂාස්සියක් තියෙනවදී?’ කියලු.” සුගතන් පටන් ගත්තේ ය. “තිකේෂිය් කිවිවූ ‘අනේ බුදු මහත්තයෙ, මෙහෙ මොන කක්ෂාස්සි ද ? ඔන්න ඔතනින් ඔය බැඳ්දුට පාත් වෙන්න.’ විහෙම කියල, ‘කෙල්ලෙ



මේ මහත්තුව වනුර පතිච්‍රවක් ගෙනත් දියිය' කියලත් කිවිවලු. මිතිහට තරහ තිය පාර එවෙලෙ ම නඩු දාන්ත නම ලියාගෙන ගියාමු!"

සුගතන් හා හේරත් ලුණු අඹුල් විකතු කරමින් කියන මෙම කතාව පාදිකායාට ද සියුම් භාස්‍ය රසයක් ගෙන වියි. ගැමීයන් හා නිලධාරීන් අතර අදහස් තුවමාරු කර ගැනීමේ දී ඇතිවන භාස්‍යතාක සිද්ධීන් ඇසුරෙන් ගැමී දිවියෙහි කටුක යථාර්ථය ද කේ. ජයතිලක මහතා අප්‍රාව මෙස නිර්ජ්‍යතාය කරයි.

සමහර ගැමීයේ යම් යම් දේවල් අවබෝධයෙන් තොරව අනුන් කරන්නන් වාලේ කරන්නට ගොස් අමාරුවේ වැවෙති. කළ යුතු දේ පිළිබඳ අවබෝධයෙහින් තොරව කිරීමෙන් අපහසුතාවයට පත්වන ආකාරය කෙටි කතාකරවා දෙවන වර ගමට පැමීණාන සෞඛ්‍ය පරික්ෂකවරයා හා හේරත් අතර ඇති වන කතා බහෙන් හෙළි කරයි.

**"ඉල්ල දූම්මට වැසිකිලියක් හැදෙන්ව ද මිනිහා? සුමාන දෙකකින් හඳුන්ව කියල නේ ද ව්‍යාපාරෝත්තු උත්තේ? දැන් සුමාන දෙක නෙමෙයි, මාස දෙකකටත් වැඩිය ඇති."**

"නෑ ආයිබෝවන්, මේ දුවක් ටික් වික දිගට ම කුමුරු වැඩ තිබුණා. ඒකයි ඉවර කරන්න බැරි වුණේ."

**"මිව ගිහින් කියන්ව මට තොවෙයි, උසාවියට. කො වළ කපල ද ?"**

තාත්තා උඩ බිම බැඳී ය; "තවම නෑ" යි අනතුරුව කී ය.

**"හැම දෙනා ම ලැකි දමන හින්ද දූම්ම මිසක වප්‍රක් සිනැයි කියල මට නම් කළුපනාවක් වුණේ නෑ"** සෞඛ්‍ය පරික්ෂකවරයා නික්ම තිය පසු හේරත් තමාට ම කියයි. හේරත්ගේ මෙම ප්‍රකාශය පාදිකායාට ද භාස්‍යයක් ගෙන වින අතර ම යමක් කරන්නන් වාලේ කරන්නට ගොස් අපහසුතාවයට පත්වන ආකාරය ද කත්තවරයා මෙම සිද්ධීන් ඇසුරෙන් ඉස්මතු කරයි. විසේ ම ව්‍යාපාරයෙහි වෙනස්වන දේවල් පිළිබඳ තිබූ දැනුමේ ස්වභාවයන්, ආක්‍ර්‍ම්පන් මෙයින් ධිවිතිත වෙයි.

**"මේ නිසා ගෙදුව පුංචි පැටියකු ඇති ව්‍යාචක මෙන්, ගේ කිවිව පුංචි වැසිකිලියක් තැනිනා. මේ පුංචි පැටිවා මහ එකාවත් වඩා ලක්සන විය. මහ ගෙදුර බිම ගොමමැටි ය. මෙහි සිමෙන්ති ය. මහ ගෙයි බිත්තිවල කිරීමැටි ය. මෙහි සුදුහුණු ය. නැකම හැඟැවීමට මෙන් ලෙසේ ම වහල සේවිලි කර තිබුණේ පොල් අතුවලිනි."**

අමුතින් සාදන ලද වැසිකිලිය පිළිබඳ කත්තවරයා සිදු කරන ඉහත විස්තරයෙන් මෙසේ ව්‍යාපාරයා කෙරෙන්නේ මලපන කිරීම පිනිස සැඳු වැසිකිලියක් බව මොහොතුකට අපට අමතක වෙයි. අවස්ථා නිර්ජ්‍යතායෙහිලා කත්තවරයාගේ හාඡා භාවිතය විතරම් සින්ගන්නාසුලු ය.

වැසිකිලිය සාදා කාලයක් යන තුරු ම මෙහි නිවැසියන් ප්‍රයෝගනයක් ගත්තේ නැත. "අමුත් භාත්‍යාධයක් භාවිතයට ගැනීමට කෙනකු තුළ ඇතිවන ආකාවට සමාන ආකාවක්" කටුකයා තුළ ඇති වේ. වැසිකිලිය භාවිතා කිරීම සාදන මුල් පියවර තබන්නේ කටුකයා වන දුරුවා ය. ඒ සාදන ඔහු ව පොප්පිට්වනු ලබන්නේ පාසලේ සෞඛ්‍ය විද්‍යාව විෂයයට ඔහු වැසිකිලි භාවිතා නො කිරීමේ ආදින ව පිළිබඳ උගත් නව දැනුම ය.



“මුළුන් ම මා වැසිකිලිය පාවිච්චියට ගත්තේ ගෙදර කාවචන් නොදුනෙන පරිදි ය. මුළුන් නො නංගි විභි නොගොස් කොළ රෝසු විසින් තරමක් ‘අපිරිසිදු’ වී තිබේම ද මට පහසුවක් විය.”

“පසුදින උදේ නංගි වෙනදුටත් කළුන් ගෙයින් දොරට බිස්සා ය. වතුර පතිච්චුවක් පුරවා ගත් ඇ වැසිකිලියට වැඳී දොර වසා ගත්තා ය. එදින ම මුළුන්, දිනකින් දෙකකින් අක්කාත් අම්මාත් ඇ අනුකරණය කළහ.”

අවසානයේ ඔහු මෙන් ම නංගිත්, මුළුන් වැසිකිලිය භාවිතයට පටන් ගැනීමත් දින කිහිපයකට පසු අක්කාත් අම්මාත් ඊට යොමු වූ අයුරුත් කතුවරය පායික මනසේහි විත්ත රෘප ජනනය වන පරිදි ඉදිරිපත් කර ඇත. 20 වන සියවස මුල් භාගයේ මෙරට ගම්වැසියන් වැසිකිලි භාවිතයට තුමයෙන් තුරු වූ අයුරු ප්‍රකාශිත මෙම කෙටිකතාව ශ්‍රී ලාංකේෂ ජන සමාජයේ වික්තරා ප්‍රබල සහ්යිත්වානයක් නිර්පෙනුය කෙරෙන බව පැවසිය හැකි ය. එහිලා මෙම කෙටිකතාව තුළ දැක්වෙන සිද්ධි සහ අවස්ථා පායික මනසේහි රසවත් බවින් යුතු ව මවන්නට කතුවරය සමත් ව ඇති බව ඉහත උඩාහරණ අනුසාරයෙන් පෙන්වා දිය හැකි ය.

### විවාර අංක 03

**“අපට වැසිකිලියක්” කෙටිකතාව සාර්ථකවීමට බලපෑ ප්‍රධාන හේතුව එයට යොදාගත් භාජාවයි. නිදුසුන් දක්වමින් විමසන්න.**

සිංහල කෙටිකතාව පේෂණාය කිරීමෙන්ලා මහයු මෙහෙයක් ඉටු කළ කේ.පයතිලක මහතාගේ “නොතිම් සින්තම හා තවත් කෙටිකතා” යන කෙටිකතා සංග්‍රහයෙන් “අපට වැසිකිලියක්” කෙටිකතාව උප්‍රවාගෙන ඇත. විදා වැසිකිලි භාවිතයට ගැමී ජනතාව පෙළුම්වීමට සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගත් උත්සාහයත්, ඒ පිළිබඳ ගැමීයන් දැක් වූ ආක්රේත්ත් නිර්පෙනුය කිරීම මෙම කෙටිකතාවේ අරමුණයි. කෙටිකතාකරුවා තම කතාවේ අරමුණ ද, එහි වරිත නිර්පෙනුය මෙන් ම අවස්ථා ද උද්දීපනය කිරීමට භාවිතා කොට ඇති භාජා ගෙශ්‍රිය විවිධත්වයෙන් යුත්ත ය. රසවත් ය.

ගැමී සමාජය පසුඩීම් කරගත් මෙහි වරිත ගැමීයේ වෙති. මෙම කෙටිකතාව උත්තම පුරුෂ දාෂ්ටී කොළඹයෙන් විකාශනය වන අතර කිරීකා වූ ප්‍රමාණය්, ඔහුගේ පියා වූ හේරත් හා සුගතන් වැනි ගැමීයේ සෙසු වරිත වෙති. ගැමී පරිසරය පසුඩීම් කර ගත් වරිත වටා කතාව විකාශනය කිරීමට කතුවරය ගැමී වහරේ වට්‍යන මැනවීන් යොදා ගනියි. මෙම කෙටිකතාවේ කිරීකා වූ ලමයාට ඔහුගේ සෞඛ්‍යරය කුරක්කන් ඇඟිරීමට කතා කරයි. විය ඔහු නොයෙකුත් හේතු කියමින් මග හරියි. ඔහුගේ පියාට ඒ ඇසුනේන් බැංණ වදින ආකාරයෙන් කතුවරය ගැමී බස් වහර ඉස්මතු කරවයි.

**“තොශ නොර අඩිය වගේ මෙනන කකා ඉන්නවා කවිද මෙනන අතක් පයක් නොහොල්ලන ව්‍යුහ්ව තැමීම හඳුන දෙන්නේ”**

කතුවරය තම නිර්මාණයෙන් ගැමී සුවද වහනය කරවනු සඳහා “කම්මලේ සිරින බල්ලාව යකඩ තමන හඩ මෙන්”, “ වී ඇටය අනුලපු කිකිලි කරපු දේ”, “කොළඹ තොල් හත්පටිවයක් සෞයන්නට පටන්

ගති” යන ප්‍රස්ථාව පිරිස් මෙන් ම “හොර අලිය වගේ”, “හෙනහුරා පාත්චියේ” යනාදී රැකි සහ “ගසා ඩසා”, “අතක් පයක්” යන ග්‍රැෆල පද වැනි බස රස කරන යෙදුම් යොදා ගතියි.

“මා වියට විකාග වන තුරු හෝ ගෙදුරින් පිට වී යන තුරු හෝ යාප්පූ වන්නට පටන් ගති.”

“ඒ වික්ක ම ඇගේ කටට අගුලු වැවෙයි.”

“මා කුරක්කන් විං ගෙධිය ප්‍රගට විසි වූයේ ඔහුගේ වචනවල ගඩිදෙන් විනා අර්ථයෙන් නොවේ.”

මෙම කෙටි කතාවේ අවස්ථා නිර්ජපණයට කතුවරයා උත්පාසාත්මක නිර්මාණයේ භාඡා යෙදුම් යොදා ගතියි. අක්කා මල්ලීගෙන් උදෑව් ලබා ගැනීමට මල්ලීට “යාප්පූ වන්නට පටන් ගති.” තාත්තා පැමිණෙන විට අක්කාගේ “කටට අගුලු” වැවෙයි. තාත්තා බණිත විට කටකයා “විං ගෙධිය ප්‍රගට විසි වෙයි.” මෙවැනි යෙදුම් උත්පාසය දහවන අතර ම වීම වරිත සාර්ථක ව නිර්ජපණය කිරීමට ද වීම වචන හේතු වෙයි. මේ විඛු ම ගැමී බස් වහරන් පෝෂිත වැකි කිහිපයකි.

“පොලියිකාරයෙකු මේ ගමට පාත්චන්නේ සි කළුපයකට ද ?”

“මුහු කුවුරුන් අන්දුමන්ද වී සිටියාතු.”

“සිකෙන් මේකෙන් වෙන්නේ අපටත් උසාව් බිඩිගාන්න.”

නිලධාරින් භා ගැමියන් අතර අදහස් තුවමාරු කර ගැනීමේ ද නිලධාරින්ගේ වචනවල ආර්ථ අවබෝධ කර ගන්නා ආකාරය අනුව කතාවේ සිද්ධීන් රසවත් ව නිර්ඝපණය කරන අවස්ථා ද වෙයි. විඛු අවස්ථා සඳහා කතුවරයා යොදා ගත්තේ ව්‍යකට ගැමී සමාජය භාවිතා කළ “මෙලුක්කා”, “කක්කුයියක්” යන ග්‍රැමිය වදහ් සහ “ගහ මූලිකයා”, “වැසිකිලිය” යනාදී මධ්‍යම පාන්තික නිලධාරින් භාවිතා කළ වියන් වහරේ වදහ් ය. වියින් වීම අවස්ථාව රසවත් කළා පමණක් නොව ගැමියන්ගේ දැනුම පිළිබඳ යථාර්ථයක් ද හෙළි කිරීමට කතුවරයා සමත් විය.

“කවුද මේ ගෙදුර ගෘහමූලිකයා?” ඔහු කතා කෙලේ කටර භාඡාවකින් ද ? වචන සිංහල ව්‍යවත් උවිචාරණය සිංහල නොවී ය. තාත්තාට ද මෙය ගැටුවක් වූ බව පෙනී තියේ ඔහු විමතියෙන් සුගතන්ගේ මුහුණ බැඳු සැරියෙනි. සුගතන් විය තේරුමී ගැනීමට කුම්ඨ්තාගේ උපකාරය ලැබේතු.”

තව ද කෙටිකතාවෙහි සිරින මම නමැති ප්‍රමාණ වීම කෙටිකතාවට පසුඩීම් වූ සිදුවීම වූ කාලයේ ද වයස අවුරුදු 10න් 12න් අතර වයසක පසු වන්නකු බව හැරී ගිය ද කතුවරයා ඇතැම් අවස්ථාවල කටකයාගේ ප්‍රකාශන ගෙශේරිය සකසන්නේ සම්භාවන සිංහල යෙදුම් ද යොදුම්න් ය. විමර්ශන් කටකයා මේ ඉදිරිපත් කරන්නේ වසර ගණනාවකට පෙර වූ දෙයක් ආවර්ථනය කිරීමකදී ද පාඨ්‍යකාට සිතා ගැනීමට ඉඩ නැර ඇත. පහත දැක්වෙන්නේ විඛු යෙදුම් සහිත තැන් කිහිපයකි.

“තම අනිමතාර්ථකාධිනය සඳහා මෙවැනි කෙටි මාවතක් ඇතත් අක්කා කිසි දිනක වියින් ප්‍රයෝගන ගන්නට නොසිතයි.”

“ඇගේ ඒ කාරුණිකතාවයෙන් තැනගොන් දුර්වලතාවෙන් මම නොසැහෙන තරම් ප්‍රයෝගන ගතිම්.”

“මේ පරක්පර විරෝධ භාවයෙන් මා තුළ විමතියක් හට ගත්තෙන් මම පාසලේ උගත් කරනු ගැන අම්මාට කිවෙමි.”

ගැමීයන් වචනවල අදහස වෙනත් ආකාරයෙන් තේරේම් ගෙන භාසේන්ත්පාදක පිළිතුරු දෙන අවස්ථා ද කෙටිකතාවෙහි වෙයි. සුගතන් භා ජේරත් සේඛඩ පරීක්ෂකවරයා ගැන කතා බහ කරදේදී තිකෙශ්නිස් කළ දෙයක් ද කියමින් සිහා වෙයි. නිලධාරයා අසුවේ වැසිකිලියක් තිබේ ද යන්නයි. වැහෙත් තිකෙශ්නිස් සිතුවේ නිලධාරයා වැසිකිලි අවශ්‍යතාවයකට යාමට වැසිකිලියක් සොයන බවයි. මෙහි දී කතුවරයා විම සිදුවීම් වඩාත් රසවත් ව පැවසීමට යොදා ගත්තේ දිවතිතාර්ථයන් හැරවන ආකාරයේ ගැම් වදුන් ය.

“තිකෙශ්නිස් කිවිවූ ‘අන් බුදු මහත්තයෝ, මෙහෙ මොන කක්තුස්සි ද ? ඔහ්න ඕනෑන් ඔය බැඳ්දට පාත් වෙන්න.’ එහෙම කියල, ‘කෙල්ලෙ මේ මහත්තයට වතුර පතිවූවක් ගෙනත් දීපිය’ කියලත් කිවිවූ. මිනිහට තරහ ගිය පාර විවෙලෙ ම නඩු දාන්ඩි නම ලියාගෙන ගියාලු!”

මේ තවත් ව්‍යුහ ම භාසහ රසය දැනවත අවස්ථා කිහිපයක් කතුවරයා සිය භාෂා භාවිතයේ නිපුණත්වය ප්‍රකට කරවමින් ඉදිරිපත් කර ඇති ආකාරයයි. එවා වික්තරා ආකාරයක ව්‍යුහයාර්ථ දැනවත සිදුවීම් ද වෙයි.

“පය ලිස්සා ගිය හොත්, නැත්තම් සමඟ නැති ව්‍යව හොත් ඔහු රැඳෙන්නේ අඩි ගණනක් පහැලින් ගලා යන දිය පාරෙහි ය. එවිට නැමෙන් පමණක් තැප්තිමත් ව ගොඩ ඒමට ලැබුණෙන් ඒත් ලොකු වාසනාවකි.”

“එය මේසන් බාස්වරුන්ට වැඩි අධික, ඉතා වාසිදායක කාලයක් විය. වැඩික් නැති ව තැන තැන රස්කියාද වෙමින් සිටි ගැවවරයෝ ද ‘හදිසි බාස්වරුන්’ වන්නට වුහ.”

තව ද ගැම් ජන වහරේ අපට හමු වන උපමා කිහිපයක් ම තම කෙටිකතාවේ ලේඛන ගෙවිය රසවත් කිරීමට කේ. ජයතිලකයන් විසින් යොදා ගනු ලබ ඇත. අදාළ අවස්ථාව පාඨක මහසේනී මවන්නට මේ උපමා සමත් ව ඇත. මේ ව්‍යුහ උපමා කිහිපයකි.

“සුදු පාට වැස්සක් මෙන්”

“වර්ෂාවක් වැස පායන්නාක් මෙන්” ‘

‘රෝරව නරකය වැති’

“ප්‍රං්ඤ පැටියකු ඇති ව්‍යුවාක් මෙන්”

ගැම් සමාජයත්, විහි ඇතුළුත් විරිත භා සිද්ධීන් රසවත් ව භා යථාර්ථවාදී ලෙස නිර්ජපණය කිරීමට කතුවරයා යොදා ගෙන ඇති ගැම් දිවතිතාර්ථ සහිත යෙදුම්, වචන, ගැම් වහර, සම්භාව්‍ය යෙදුම්, උපමා, පිරිවා ආදිය මෙම කෙටි කතාවේ සාර්ථකත්වයට තුවු දී ඇති බව ඉහත උදාහරණ වීමසීමෙන් අපට පෙන්වා දිය හැකි ය.

## අභ්‍යන්තර තොටෝ